



නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

නාගරික සංවර්ධන අධිකාරිය

ටෙන්ඩර් දැන්වීමයි



**මහනුවර, බෝගම්බර පිහිටි නවීකරණය කරන ලද බන්ධනාගාර අධිකාරී ගොඩනැගිල්ල, තොරතුරු මධ්‍යස්ථානයක් හෝ අවන්හලක් (Information Center or Restaurant) ලෙස මාසික කුලී පදනම මත වසර 05 කාලයක් සඳහා ලබා දීම.**



නාගරික සංවර්ධන අධිකාරියට අයත් පැරණි බෝගම්බර සිරකදවුරු භූමියෙහි ඉදිරිපස පිහිටි නවීකරණය කරන ලද බන්ධනාගාර අධිකාරී ගොඩනැගිල්ල තොරතුරු මධ්‍යස්ථානයක් හෝ අවන්හලක් (Information Center or Restaurant) ලෙස මාසික කුලී පදනම මත අවුරුදු 05 ක කාලයක් සඳහා ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මිල ගණන් කැඳවනු ලැබේ.

සාර්ථක ටෙන්ඩර්කරු තෝරා ගනු ලබන්නේ ඉදිරිපත් කරනු ලබන මිල ගණන් අතරින් ඉහලම මාසික කුලී වටිනාකම හා ටෙන්ඩර් ලේඛනයේ සඳහන් ලංසු ඇගයීම් නිර්ණායක සලකා බැලීමෙන් අනතුරුව වන අතර අයදුම්කරු අවන්හල් හෝ තොරතුරු මධ්‍යස්ථාන (Information Center or Restaurant) හා ඒ ආශ්‍රිත භාවිතයන් සම්බන්ධව මනා පළපුරුද්දක් ඇති අයෙක් විය යුතුය.

මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අදාළ විස්තර ඇතුළත් අයදුම්පත් ආපසු නොගෙවනු ලබන රු.2500.00 ක මුදල හා ඊට අදාළ එකතුකළ වටිනාකම මත බදු (VAT) ගෙවා බන්තරමුල්ල, "සෙත්සිරිපාය" 8 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ දේපළ කළමනාකරණ හා සංවර්ධන අංශය වෙතින් හෝ මහනුවර, කැප්පෙට්පොළ මාවත, අංක 18 දරණ ස්ථානයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් 2021.12.06 දින සිට 2021.12.24 දින දක්වා සතියේ වැඩකරන දිනවල පෙ.ව .9.00 සිට ප.ව.2.30 දක්වා කාලය තුළ ලබා ගත හැකිය.

සභාපති,  
අදායම් ටෙන්ඩර් මණ්ඩලය (සුළු)  
නාගරික සංවර්ධන අධිකාරිය  
6 වන මහල, "සෙත්සිරිපාය" බන්තරමුල්ල.

නවීකරණය කරන ලද බන්ධනාගාර අධිකාරී ගොඩනැගිල්ලට අදාළ තොරතුරු

ගෙවීම් ප්‍රමාණය (වර්ග අඩි)	කාලසීමාව	පදනම් මාසික කුලිය (රු.)	ඇප බැඳුම්කරය (රු.)
තොරතුරු මධ්‍යස්ථානය හෝ අවන්හල (Information Center or Restaurant) - 2647 මහජන වැසිකිලි පරිශ්‍රය - 1076	වසර 05 කි	135,000.00 + සහ රජයේ බදු	200,000/-

- තොරතුරු මධ්‍යස්ථානය හෝ අවන්හල භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් හට වෙන්කරන ලද රථ ගාල් 20 ක් ඇත.
- තවද තෝරාගනු ලබන ක්‍රියාකරු විසින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙනු ලබන උපදෙස් අනුව පහත සඳහන් ස්ථාන මනාව නඩත්තු කළ යුතුය.
  - අලංකාර වතුර මල්, පොකුණ හා ඊට අදාළ උපකරණ
  - මහජන වැසිකිලිය, සේවා ගොඩනැගිල්ල හා විදුලි ජනක යන්ත්‍රය
  - පිටත භූ දර්ශන ප්‍රදේශය

Province: Central  
District: Kandy  
7°17'28.43"N  
80°38'04.72"E

2021.12.30 දින ප.ව. 2.00 ට මිල ගණන් භාර ගැනීම අවසන් වන අතර ඒ සමගම බන්තරමුල්ල "සෙත්සිරිපාය" 6 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් අංශයේ දී මිල ගණන් විවෘත කරනු ලැබේ. මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අදාළ විස්තර බන්තරමුල්ල, "සෙත්සිරිපාය" 8 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ දේපළ කළමනාකරණ හා සංවර්ධන අංශය (දුරකථන අංක -011-2875916-20 දිගුව 2965-2968, 011-2875921, 011-3611950, ෆැක්ස් - 011-2875900, ජංගම දුරකථන අංක - 070-6450470 ) විද්‍යුත් තැපෑල: [realestatedivisionuda@gmail.com](mailto:realestatedivisionuda@gmail.com), වෙබ් අඩවිය : [www.uda.gov.lk](http://www.uda.gov.lk) වෙතින් හෝ මහනුවර, කැප්පෙට්පොළ මාවත, අංක 18 දරණ ස්ථානයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලබා ගත හැකිය. ( දුරකථන අංක: 081-2223898, 081-2223851).